

නිවන්කම් දනන් වත්කම් දියුණුව හා බලගැන්වීමේ (නි.ව.බ.) ව්‍යාපෘතියේ (ඒ සංරචකය) – 2012

01. මතය

මාගේ පරීක්ෂණයෙන් පෙනී යන අන්දමට සහ මට සපයන ලද උපරිම තොරතුරු සහ පැහැදිලි කිරීම් අනුව, මෙම වාර්තාවේ 3 ඡේදයේ දැක්වෙන කරුණුවලින් උද්ගත වන ගැලපීම්වලින් ඇති වන බලපෑම් හැර , මාගේ මතය වනුයේ,

- (අ) 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ව්‍යාපෘතිය නිසි ගිණුම් වාර්තා පවත්වා ඇති බව සහ 2012 දෙසැම්බර් 31 දිනට ව්‍යාපෘතියේ ක්‍රියාකාරිත්වය පිළිබඳ තත්ත්වය සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව,
- (ආ) සපයන ලද අරමුදල් ඒවා සපයනු ලැබූ අරමුණු සඳහා උපයෝජනය කර තිබුණු බව,
- (ඇ) 2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය තුළ අග්‍රිම අරමුදල් ගිණුමෙන් ආපසු ගැනීම් හා එම ගිණුමට උනාපුරණය කිරීම් ව්‍යාපෘතිය විසින් පවත්වා තිබුණු පොත්පත් හා වාර්තාවල සත්‍ය හා සාධාරණ ලෙස හෙළිදරව් කර තිබුණු බව හා 2012 දෙසැම්බර් 31 දිනට ශේෂය එදිනට ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුම් වාර්තා සමග සතුටුදායක ලෙස සසඳා තිබුණු බව,
- (ඈ) ණය ගිවිසුමේ දක්වා ඇති අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රතිපූර්ණයන් සඳහා වූ ඉල්ලුම්පත්‍ර සනාථ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද වියදම් ප්‍රකාශ (වි.ප්‍ර.) කෙරෙහි සාධාරණ ලෙස විශ්වාසය තැබිය හැකි බව,
- (ඉ) මාගේ පෙර වර්ෂයේ විගණන වාර්තාවෙන් පෙන්වා දෙන ලද කරුණු නිවැරදි කර ගැනීම සඳහා කළමනාකරණය විසින් සතුටුදායක ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව , සහ
- (ඊ) ණය ගිවිසුමේ දක්වා ඇති මූල්‍ය සම්මුතීන්වලට අනුකූල වූ බවත්ය.

02. මූල්‍ය ප්‍රකාශන

2.1 මූල්‍ය කාර්ය සාධනය

මූල්‍ය ප්‍රකාශන හා ලබාගත හැකි වූ තොරතුරු අනුව , සමාලෝචිත වර්ෂය සඳහා ව්‍යාපෘති වියදම රු.584,292,445 ක් වූ අතර, 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම රු.6,292,407,976 ක් විය. සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂය සඳහා වියදම සහ 2012 දෙසැම්බර් 31 දිනට සමුච්චිත වියදම පිළිබඳ සාරාංශයක් පහත ප්‍රකාශයෙන් දැක්වේ.

	දෙසැම්බර් 31 දිනෙන් අවසන්		2012 දෙසැම්බර් 31
	වර්ෂය සඳහා වියදම		දිනට සමුච්චිත වියදම
	<u>2012</u>	<u>2011</u>	-----
	රු.	රු.	රු.
ස්ථාවර වත්කම්	18,800,000	11,711,893	304,560,053
මෝටර් වාහන	-	-	209,637,939
කෙරීගෙන යන වැඩ	220,374,486	447,525,295	1,073,692,155
පුහුණු හා ධාරිතා වර්ධනය	18,295,560	55,030,916	430,466,566
උපදේශක සේවා	10,605,290	246,561,048	980,833,544
සිවිල් වැඩ, මිණුම් කටයුතු හා ඉදිකිරීම්	316,217,109	869,784,649	3,293,217,719
	-----	-----	-----
එකතුව	<u>584,292,445</u>	<u>1,630,613,801</u>	<u>6,292,407,976</u>

2.2 අග්‍රිම අරමුදල් ගිණුම

මූල්‍ය ප්‍රකාශන හා ලබාගත හැකිවූ තොරතුරු අනුව, සමාලෝචිත වර්ෂය තුළ අග්‍රිම අරමුදල් ගිණුමේ මෙහෙයුම් හා 2012 දෙසැම්බර් 31 දිනට පැවති ශේෂය සාරාංශ කර පහත දැක්වේ.

	2012 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය	
	ජපන් යෙන්	රු.
2012 ජනවාරි 01 දිනට ශේෂය	34,531,015	50,653,546
එකතුකළා :-		
උණ පුරණයන්	216,148,328	334,329,769
විදේශ විනිමය වාසිය	-	7,108,634
	250,679,343	392,091,949
අඩුකළා :-		
ආපසු ගැනීම්	235,519,897	369,657,485
	15,159,446	22,434,464

03. විගණන නිරීක්ෂණ

3.1 ගිණුම්කරණ ප්‍රතිපත්ති

පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී උපවිත පදනම ගිණුම්කරණ ප්‍රතිපත්තිය අනුගමනය කර තිබුණද, පෙර වර්ෂයට අදාළ රු.17,578,441 ක උපදේශක ගාස්තු සමාලෝචිත වර්ෂයේ වියදමක් ලෙස ගිණුම්ගත කර තිබුණි.

(ආ) උපවිත මූලධර්මයට පටහැනිව, රු.131,091,608 ක් වූ ප්‍රවර්ථන වර්ෂයේ පොලී හා සේවා ගාස්තු වියදමට 2011 වර්ෂයේ 4 වන කාර්තුවේ වියදම ඇතුළත් කර තිබුණු අතර, 2012 වර්ෂයේ 4 වන කාර්තුවේ වියදම ගිණුම්වලින් අත්හැරී තිබුණි. තවද සමාලෝචිත වර්ෂයට අදාළ පොලී හා සේවා ගාස්තු පිළිබඳ නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට ප්‍රමාණවත් තොරතුරු මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

3.2 ගිණුම්කරණ අඩුපාඩු

පහත සඳහන් ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

(අ) විදේශ විනිමය අනුපාත විෂමතා ගිණුමේ රු.28,727,037 ක් වූ පෙර වර්ෂයේ අවසාන ශේෂය රු.23,999,621 ක් ලෙස 2012 ජනවාරි 01 දිනට ඉදිරියට ගෙනවිත් තිබුණි. රු.4,727,416 ක් වූ වෙනස සඳහා පැහැදිලි කිරීම් කර නොතිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ උප අග්‍රිම ගිණුමේ රු.19,304 ක හඳුනානොගත් වෙනසක් හා ඉකුත් වර්ෂයේ ශේෂ පත්‍රයේ වූ රු.4,676 ක හඳුනානොගත් ශේෂයක් අදාළ ගිණුම් සමඟ සැසඳීමෙන් තොරව අග්‍රිම අරමුදල් - සිඵල් ගිණුමට බැරකර තිබුණි.

(ඇ) ශේෂ පත්‍රයට අනුව, සමාලෝචිත වර්ෂය තුළ මිලදීගත් ස්ථාවර වත්කම් රු.18,855,203 ක් වුවත් එය රු.1,855,203 ක් ලෙස මුදල් ප්‍රවාහ ප්‍රකාශනයේ දක්වා තිබුණි. එබැවින් රු.17,000,000 ක වෙනසක් නිරීක්ෂණය විය.

(ඈ) වටිනාකම රු.234,650 ක් වූ රබර් කාපට්, දොරවල්, ජනෙල් සහ සෙවිලි තහඩු වැනි ස්ථාවර වත්කම් පුහුණු වියදම් ලෙස සාවද්‍යව වර්ගීකරණය කර ගිණුම්ගත කර තිබුණි.

- (ඉ) භාණ්ඩාගාර අවසාන මුද්‍රිත සටහනට අනුව, සමාලෝචිත වර්ෂය තුළ මුළු ව්‍යාපෘති වියදම රු.631,084,310 ක් වූ නමුත්, මූල්‍ය ප්‍රකාශනවල එය රු.584,292,445 ක් ලෙස දක්වා තිබුණි. එබැවින් රු.46,791,865 ක වෙනසක් දැක්වුණි.
- (ඊ) ශේෂ පත්‍රයේ ජංගම නොවන වත්කම් හා ආයෝජන පිරිවැය ප්‍රකාශනය අතර රු.21,730,281 ක වෙනසක් නිරීක්ෂණය විය.

3.3 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම.

2012 නොවැම්බර් 20 දිනැති අංක 05/2012 දරන භාණ්ඩාගාර මෙහෙයුම් චක්‍රලේඛයේ 2.2.2 ඡේදයට පටහැනිව සමාලෝචිත වර්ෂය අවසානයට ව්‍යාපෘතියේ එකතුව රු.634,136 ක් වූ මුදල් ශේෂ ව්‍යාපෘතියෙහි රඳවා ගෙන තිබුණි.

3.4 විගණනය සඳහා සාක්ෂි නොවීම

එක් එක් විෂයයන් ඉදිරියෙන් දක්වා ඇති සාක්ෂි නොවීම හේතුවෙන් ගිණුම්වල දැක්වෙන පහත සඳහන් විෂයයන් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.

විෂයය	වටිනාකම	ලබාගත නොහැකි වූ සාක්ෂි
-----	-----	-----
	රු.	
විවිධ ණයහිමියන්	1,603,821	විස්තරාත්මක උපලේඛන හා කාල විශ්ලේෂණ
උප අග්‍රිම	276,060,000	ලදුපත් (පොදු 172)

අනියම් කම්කරු වැටුප් 589,444 චෙක් රෝල්

278,253,265

04. මූල්‍ය හා භෞතික කාර්ය සාධනය

4.1 අරමුදල් උපයෝජනය

ව්‍යාපෘතිය සඳහා 2012 වර්ෂයේ වාර්ෂික අයවැයෙහි රු.696,577,719 ක ප්‍රතිපාදන සලසා තිබුණි. භාණ්ඩාගාර අවසාන මුද්‍රිත - සටහනට අනුව, සමාලෝචිත වර්ෂය සඳහා දරන ලද මුළු වියදම රු.631,084,310 ක් වූ අතර මුළු ඉතිරි කිරීම් රු.65,493,409 ක් විය. ඒ අනුව සමාලෝචිත වර්ෂය සඳහා ඉලක්ක කරන ලද ව්‍යාපෘති කටයුතු නිම කිරීමට රු.65,493,409 ක් වූ අරමුදල් උපයෝජනය කර නොතිබුණි.

4.2 වාරිමාර්ග වැඩ පිළිබඳ මූල්‍ය කාර්ය සාධනය

ව්‍යාපෘතිය යටතේ විශාල පරිමාණයේ වාරි මාර්ග යෝජනා ක්‍රම 09 ක්, මධ්‍යම පරිමාණයේ වාරිමාර්ග යෝජනා ක්‍රම 09 ක් හා කුඩා පරිමාණයේ වාරි මාර්ග යෝජනා ක්‍රම 80 ක් නිම කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව භාරගෙන තිබුණි. සමාලෝචිත වර්ෂය සඳහා වාර්ෂික වැඩ සැලැස්ම 2013 ඔක්තෝබර් 03 දක්වා විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. එබැවින් සිවිල් වැඩ සඳහා තර්ජන වියදම ඇස්තමේන්තු වියදම සමඟ සැසඳිය නොහැකි විය. කෙසේ වුවද, සමාලෝචිත වර්ෂය තුළ සිවිල් වැඩ සඳහා රු.316,217,109 ක මුදලක් වැයකර තිබුණි. 2011 වර්ෂයේදී උපදේශක රටින් පිටවී යාම හේතුවෙන්, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා නිපොන් කොයි සමාගම අතර 2006 වර්ෂයේ එළඹී උපදේශක සේවා ගිවිසුමේ යොමුගත කොන්දේසි අනුව අධීක්ෂණයක් නොමැතිව මෙම සිවිල් වැඩ සිදුකර තිබුණි. ව්‍යාපෘති කාලපරිච්ඡේදය අවසානය දක්වා උපදේශක සේවා කාලය දීර්ඝ කර නොතිබුණු බව ද විගණනයේදී නිරීක්ෂණය විය.

4.3 වාරිමාර්ග වැඩ පිළිබඳ භෞතික කාර්ය සාධනය

ප්‍රධාන හා උප වාරිමාර්ග පද්ධති පිළිබඳ භෞතික ප්‍රගති වාර්තා 2013 ඔක්තෝබර් 03 දක්වා විගණනයට ඉදිරිපත් කර නොතිබුණි. එබැවින් ව්‍යාපෘතියේ භෞතික කාර්ය සාධනය ඇගයීම කළ නොහැකි විය.

4.4 ආදායම් උත්පාදනය සඳහා වූ ණය වැඩ සටහන

ව්‍යාපෘති ප්‍රදේශය තුළ ණය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය, ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා ජපන් බැංකුව (ජා.ස.ජ.බැ.), රජරට සංවර්ධන බැංකුව හා වයඹ සංවර්ධන බැංකුව 2008 අගෝස්තු 05 දින ගිවිසුමකට එළඹ තිබුණි. ව්‍යාපෘති ප්‍රදේශය තුළ ගම්වාසීන් හා ගොවි සංවිධාන වල ආදායම් උත්පාදන කටයුතු සඳහා සහාය ලබාදීම ප්‍රධාන අරමුණ විය. ණය වැඩ සටහන් ගිවිසුමට අනුව රු.82,000,000 ක මුදලක් මෙම කාර්යය සඳහා ප්‍රතිපාදනය කර තිබුණි. 2012 දෙසැම්බර් 31 දිනට ණය වියජුහැදීම සහ අයකිරීම් ප්‍රගතිය පහත දැක්වේ.

	බැංකුව	2012 දෙසැම්බර් 31 දිනට ණයගැනුම්කරුවන් මුළු සංඛ්‍යාව	2012 දෙසැම්බර් 31 දිනට ණය වියජුහැදීම්	2012 දෙසැම්බර් 31 දිනට ණය අයකිරීම්	අයකිරීම් ප්‍රතිශතය
		රු.	රු.	රු.	
(අ)	රජරට සංවර්ධන බැංකුව	340	46,265,000	17,967,559	39
(ආ)	වයඹ සංවර්ධන බැංකුව	599	73,004,500	43,508,943	60
	එකතුව	939	119,269,500	61,476,502	52

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

(අ) රජරට සංවර්ධන බැංකුව ප්‍රදේශයේ එහි ශාඛා 07 ක් මගින් රු.46,265,000 ක් වටිනාකම වූ ණය ලබාදී තිබූ අතර මුළු ණය වටිනාකමින් රු.17,967,560 ක් අයකර ගෙන තිබුණි. අයකර ගැනීම් ප්‍රගතිය සියයට 39 ක් විය.

(ආ) වයඹ සංවර්ධන බැංකුව ප්‍රදේශයේ එහි ශාඛා 6 ක් මගින් රු.73,004,500 ක් වටිනා ණය ලබාදී තිබූ අතර මුළු ණය වටිනාකමින් රු.43,508,943 ක් අයකර ගෙන තිබුණි. අයකර ගැනීම් ප්‍රගතිය සියයට 60 ක් විය.

4.5 උපදේශක සේවා පිළිබඳ මූල්‍ය කාර්ය සාධනය

2012 වර්ෂය අවසානය දක්වා උපදේශක සේවා සඳහා ගෙවීම් පිළිබඳ මූල්‍ය කාර්ය සාධනය පහත පරිදි වේ.

වර්ෂය	<u>විදේශාධාර</u>		<u>ප්‍රතිපූර්ණය කළ හැකි විදේශාධාර</u>	
	සලසන ලද	තර්ථ වියදම්	සලසන ලද	තර්ථ වියදම්
-----	ප්‍රතිපාදනය		ප්‍රතිපාදනය	
	-----	-----	-----	-----
	රු.	රු.	රු.	රු.

2006	66,600,000	21,284,388	44,100,000	8,102,502
2007	84,400,000	85,168,691	54,600,000	63,034,184
2008	85,400,000	28,547,962	54,600,000	54,022,245
2009	86,600,000	90,330,254	54,600,000	63,146,948
2010	17,600,000	133,320,435	10,500,000	176,709,597
2011	ලබාගත නොහැක	98,571,858	ලබාගත නොහැක	147,989,190
2012	ලබාගත නොහැක	6,403,788	ලබාගත නොහැක	11,174,653
	-----	-----	-----	-----
එකතුව	<u>340,600,000</u>	<u>463,627,376</u>	<u>218,400,000</u>	<u>524,179,319</u>

මේ සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) සමාලෝචිත වර්ෂය තුළ උපදේශක සේවා ගෙවීම් ලෙස රු.17,578,441 ක් දරා තිබුණද වර්ෂය සඳහා ප්‍රතිපාදනය ඉදිරිපත් කර නොතිබුණි.
- (ආ) 2012 දෙසැම්බර් වියපැහැදුම් උපලේඛනය ඉදිරිපත් නොකළ බැවින් සමාලෝචිත වර්ෂය සඳහා කරන ලද උපදේශක සේවා ගෙවීම් සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කළ නොහැකි විය.

4.6 අනුමැතිය නොලත් ගෙවීම්

වාහන පාවිච්චි කරන ලද නිලධාරීන්ගේ අත්සන් නොමැතිව, කිලෝමීටර් 17,735 ක් ධාවන කිරීම සඳහා කුලී ගාස්තු ලෙස උපදේශක සේවා ගෙවීම් යටතේ රු.520,379 ක මුදලක් ගෙවා තිබුණි.

4.7 පරිබාහිර ගනුදෙනු

නිරාවිය ගොවිපළ සඳහා කුකුල්, තාරා ආදී සතුන් ඇතිකරන මඩු ඉදිකිරීම.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුන්තේගම "නිරාවිය " නමින් වූ ගොවිපළක කුකුල්, තාරා ආදී සතුන් ඇතිකරන මඩු කිහිපයක් ඉදිකිරීම සඳහා සමාලෝචිත වර්ෂය තුළ රු.8,513,972 ක ගෙවීමක් සිදුකර තිබුණි.

මෙම වියදම සම්බන්ධයෙන් පහත නිරීක්ෂණයන් කරනු ලැබේ.

- (අ) "නිරාවිය " නමින් වූ ගොවිපළ, ව්‍යාපෘතිය යටතේ හෝ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ නිත්‍යානුකූලව පිහිටුවන ලද ආයතනයක් නොවීය.
- (ආ) මුළු වියදමින් රු.3,128,013 ක් වූ ඉදිකිරීම් පිරිවැය මූල්‍ය ප්‍රකාශනවල පුහුණු හා දැනුවත් කිරීම් වියදම් ලෙස සාවද්‍යව වර්ගීකරණය කර ගිණුම්ගත කර තිබුණි.

05. පද්ධති හා පාලන

පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු විය යුතුය.

- (අ) ගිණුම්කරණය
- (ආ) වාරිමාර්ග යෝජනා ක්‍රමවල භෞතික ප්‍රගතිය අධීක්ෂණය
- (ඇ) ණය වැඩ සටහන
- (ඈ) ප්‍රගති වාර්තා හා උපදේශකවරුන්ගේ ගෙවීම්
- (ඉ) වත්කම් කළමනාකරණය